

තේ ශක්ති අරමුදල - 2014

තේ ශක්ති අරමුදලේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2000 අංක 47 දරන තේ ශක්ති අරමුදල් පනතේ 13(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර අරමුදලේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000- 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට තේ ශක්ති අරමුදලේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ආයතනයේ අඛණ්ඩ පැවැත්ම

පසුගිය වර්ෂ 5 ක අරමුදලේ මූල්‍ය ප්‍රතිඵල සැලකීමේදී 2010 වර්ෂයේ රු.මිලියන 28.52 ක් වූ අලාභ තත්වය 2012 වර්ෂයේදී හැර අනෙකුත් වර්ෂවල වැඩි වී 2014 වර්ෂයේදී රු.මිලියන 127.82 ක් වී තිබුණි. අරමුදලට 2005 වර්ෂයට පෙර භාණ්ඩාගාරයෙන් ලබාදී තිබුණු එකතුව රු.මිලියන 437.5 ක් වූ ප්‍රාග්ධන ප්‍රදාන 2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට පටහැනිව වාර්ෂිකව සියයට 10 බැගින් ආදායමට ගැලපීම නිසා ඉහත අලාභ තත්වයන් අඩුවෙන් පෙන්නුම් කිරීමට හේතු වී තිබුණු අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ගෙවිය යුතුව තිබූ රු.මිලියන 74 ක් ආදායමට ගැනීම නිසා 2012 වර්ෂයේදී ලාභදායී තත්වයක් පෙන්නුම් කර තිබුණි.

අරමුදලේ ශුද්ධ වත්කම් සැලකීමේදී 2010 වර්ෂයේ දී රු.මිලියන 651.31 ක් වූ අතර 2013 වර්ෂයේදී රු.මිලියන 55.41 දක්වා අඩුවී 2014 වර්ෂයේදී රු. මිලියන 72.42 ක ශුද්ධ වගකීම් තත්වයක් බවට පත්වී තිබුණි. එසේම අරමුදල සතුව පැවති කම්හල්වල නිෂ්පාදන කටයුතු 2016 ජූලි වන විට නතර කර තිබූ අතර මාස දෙකක සේවක පාරිශ්‍රමික ගෙවා නොතිබුණි. මේ අනුව රජයේ හෝ රජයේ වෙනත් මූල්‍ය සහායක් නොමැතිව අරමුදල පවත්වාගෙන යාමේ අවිනිශ්චිතතාවක් පවතින බව නිරීක්ෂණය විය.

2.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01

මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ප්‍රමිතියක් මඟින් අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටක හැර ආදායම් සහ වියදම් සමඟ හිලවී නොකළයුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාල බදු කුලී ආදායමින්, නඩත්තු වියදම් අඩු කර ශුද්ධ බදු ආදායම රු. 1,208,010 ක් වෙනත් ආදායම් යටතේ ගිණුම් ගත කර තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

ප්‍රත්‍යාගණන වත්කමක සාධාරණ වටිනාකම එහි ධාරණ අගයෙන් ප්‍රමාණාත්මක ලෙස වෙනස් වන විට තවත් ප්‍රත්‍යාගණනයක් සිදුකළ යුතු නමුත් අරමුදලේ ස්ථාවර වත්කම් 2006 වසරෙන් පසුව ප්‍රත්‍යාගණනය කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

සමාලෝචිත වර්ෂයේ පිරියත හා යන්ත්‍ර වලට අදාළ ක්ෂය රු.588,624 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

සමාලෝචිත වර්ෂයේ අවසන් ගිණුම්වල ඇතුළත් එකතුව රු. 263,052,111 ක් වූ ලැබිය යුතු ශේෂ හා එකතුව රු.315,491,677 ක් වූ ගෙවිය යුතු ශේෂ සම්බන්ධව වයස් විශ්ලේෂණ හා ශේෂ සනාථ කිරීම් විගණනයට ඉදිරිපත් නොකෙරිණි.

2.2.5 පැහැදිලි නොකළ වෙනස්කම්

බැංකු ගිණුම් 02 කට අදාළව අතින් පිළියෙල කරන ලද මුදල් පොත හා පරිගණක මුද්‍රිත මුදල් පොත අතර එකතුව රු.96,450 ක වෙනසක් නිරීක්ෂණය වූ අතර එම වෙනස්කම් හඳුනා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්.

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2001 වර්ෂයේදී බුලත්කොහුපිටිය හා පොතුපිටිය තේ කර්මාන්තශාලා ඉදිකිරීමට ලබා දී තිබූ එකතුව රු.18,042,351 ක් වූ අත්තිකාරම් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි. මෙම කර්මාන්තශාලා ඉදිකිරීම්ද අතරමඟ නවතා දමා තිබුණි.
- (ආ) 2005 වර්ෂයේ යටිතුවර කර්මාන්තශාලාව ඉදිකිරීම පුද්ගලික සමාගමකට ලබා දී තිබූ අතර එම සමාගම විසින් කර්මාන්තශාලා ඉදිකිරීම අතරමඟ නවතා දැමීම නිසා ගෙවන ලද රු.10,269,400 ක අත්තිකාරම් නිරවුල් කර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2012 වර්ෂයේ සිට හිනිඳුම තේ කම්හල කළුබෝවිටියාන තේ සමාගම වෙත බදු පදනම මත පවරාදී තිබූ අතර අරමුදලට ලැබිය යුතු රු.1,661,828 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) තේ ශක්ති අරමුදලට අයත් කම්හල්වල භාවිතය සඳහා කුඩා තේ වතු සමිතිවලට ලබා දී තිබූ ලොරි රථ වෙනුවෙන් අයවිය යුතු රු.2,099,029 ක් වූ ණය ශේෂය 2013 වර්ෂයේ සිට අයකර ගැනීමෙන් තොරව ගිණුම්වල ඉදිරියට ගෙන එමින් පැවතුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසි යනාදියට යොමුව -----	අනුකූල නොවීම -----
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය II පරිච්ඡේදයේ 13.3 වගන්තිය</p>	<p>වැඩ බැලීමේ පත්වීමක් කළ යුත්තේ නිත්‍ය පත්වීමක් කරන තෙක්, තාවකාලික ප්‍රතිකර්මයක් වශයෙන් පමණක් වුවද අරමුදලේ ගණකාධිකාරී තනතුර සහ පොත් තබන්නා තනතුර සඳහා වැඩ බැලීමේ පදනම මත නිලධාරීන් දෙදෙනෙකු පිළිවෙලින්, 2012 සහ 2010 වර්ෂයේ සිට පත්කර තිබුණි.</p>
<p>(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය.</p>	
<p>(i) මුදල් රෙගුලාසි 110</p>	<p>පාඩු හා හානි සම්බන්ධයෙන් ලේඛනයක් පවත්වා නොතිබුණි.</p>
<p>(ii) මුදල් රෙගුලාසි 396</p>	<p>බැංකු ගිණුම් 03 කට අදාළව නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ මාස 6 ඉක්මවූ එකතුව රු.179,138 ක් වූ චෙක්පත් 17 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව කටයුතු කර නොතිබුණි.</p>
<p>(ඇ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය</p>	<p>පරිගණක හා මෘදුකාංග සඳහා වක්‍රලේඛය ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.</p>

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2014 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය ප්‍රතිඵලය රු.127,823,734 ක උනන්දුවක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.59,365,788 ක වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.68,457,946 ක එනම් සියයට 115 ක පිරිහීමක් නිරීක්ෂණය විය. විකුණුම් පිරිවැය රු.91,316,313 කින් අඩු වුවද වර්ෂයේ ආදායම රු.151,443,765 කින් අඩුවීම ඉහත පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 අරමුදලට එරෙහිව හෝ අරමුදල විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අරමුදලට අයවිය යුතු රු.9,409,291 ක් අයකර ගැනීම සම්බන්ධයෙන් කළමනාකරණය කම්හල් 10 කට එරෙහිව අධිකරණවල නඩු 10 ක් ගොනුකර තිබූ අතර, අරමුදලේ අලෙවි

අංශයේ රු.250,019 ක මුදල් වංචාවක් සම්බන්ධව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණි.

- (ආ) අරමුදලට අයවිය යුතු රු.19,211,584 ක් අයකර ගැනීම සම්බන්ධයෙන් බාහිර ආයතනයකට විරුද්ධව නඩු පවරා තිබූ අතර 2014 ජුනි 20 දින අරමුදලට වාසිදායක ලෙස නින්දුව ලබා දී ඇතත් විත්තිය විසින් 2014 අගෝස්තු 20 දින කොළඹ වාණිජ මහාධිකරණයේ අභියාචනා නඩුවක් ගොනුකර තිබුණි.
- (ඇ) සේවකයන් විසින් අරමුදලට එරෙහිව කම්කරු විනිශ්චය සභාවේ නඩු 4 ක් ගොනුකර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) **කම්හල් ලාභ/අලාභ**

අරමුදල සතු කම්හල් 14 ක් පැවති අතර ඉන් කම්හල් 10 ක් පමණක් සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාකාරීව පැවතුණි. එම කම්හල් තුළින් සමාලෝචිත වර්ෂයේදී ලද අලාභය (ප්‍රධාන කාර්යාලයේ වියදම් හැර) රු.115,482,937 ක් වූ අතර එය පසුගිය වර්ෂය හා සැසඳීමේදී රු.69,730,592 කින් එනම් සියයට 152 කින් වැඩිවී තිබුණි. 2010 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ක්‍රියාකාරී තත්ත්වයේ පැවති කර්මාන්තශාලා ලැබූ ලාභ/ අලාභ තත්ත්වයන් පහත දැක්වේ.

<u>කම්හල</u>	<u>ලාභාලාභ තත්ත්වය</u>				
	<u>2014</u>	<u>2013</u>	<u>2012</u>	<u>2011</u>	<u>2010</u>
	රු.	රු.	රු.	රු.	රු.
දෙනියාය	(11,913)	(7,777)	(7,349)	(4,126)	1,054
වලභන්දුව	(14,068)	731	(2,297)	(3,312)	558
මාවරල	(10,279)	(10,229)	(6,108)	(3,653)	158
ඇල්පිටිය	(13,482)	(3,409)	(7,990)	(16,604)	(10,105)
රයිගම්කෝරලය	(15,885)	(7,479)	(7,579)	2,191	7,670
කොත්මලේ	(9,683)	(6,933)	(6,132)	(8,901)	(11,348)
කැප්පෙට්පොල	(5,628)	5,421	(1,285)	(5,223)	1,239
පස්සර	(1,769)	5,772	6,640	2,345	6,342
මහවැලි	(10,054)	(13,079)	(899)	245	(2,738)
දැරනියගල	(22,722)	(8,770)	(3,989)	-	-
	-----	-----	-----	-----	-----
	(115,483)	(45,752)	(36,988)	(37,038)	(7,170)
	=====	=====	=====	=====	=====

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ඉකුත් වර්ෂයේ වලහන්දුව, කැප්පෙට්ටිපොළ හා පස්සර කර්මාන්තශාලා තුන ලාභ ලබා තිබුණද සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී කම්හල් 10 ම අලාභ ලබා තිබුණි. එමෙන්ම 2010 වර්ෂයේ සිට කොත්මලේ නේ කම්හල හා 2012 වර්ෂයේ ආරම්භ කරන ලද දැරණියගල කර්මාන්ත ශාලාවද අඛණ්ඩව අලාභ ලබා තිබුණි.
- (ii) කම්හල් අලාභය අවම කිරීම සඳහා වැඩි දළ ප්‍රමාණයක් මිලදී ගැනීමේ අරමුණින් නේ දළ සඳහා වැඩි මිලක් ගෙවා නේ දළ මිලදී ගෙන තිබුණද මෙම අරමුණ ඉටු නොවී පැවති අතර අමතර පිරිවැය දැරීමෙන් පිරිවැය ඉහළ යාමක් පමණක් සිදු වී තිබුණි.

(ආ) නේ නිෂ්පාදනය

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

	2014	2013	වැඩිවීම/ අඩුවීම	වෙනස් වීමේ ප්‍රතිශතය
	-----	-----	-----	-----
මිලදී ගන්නා ලද අමු නේ දළ ප්‍රමාණය (කිලෝ ග්‍රෑම්)	8,084,257	10,118,528	2,034,271	20.10
නිෂ්පාදිත නේ ප්‍රමාණය (කිලෝ ග්‍රෑම්)	1,697,683	2,123,142	425,459	20.04
කිලෝ ග්‍රෑම් 1 ක නිෂ්පාදිත පිරිවැය රු.	435.27	471.11	35.86	7.61
කිලෝ ග්‍රෑම් 1 ක ශුද්ධ සාමාන්‍ය විකුණුම් මිල රු.	399.47	411.10	11.63	2.91
පිහිටීම මත කොළඹ නේ වෙන්දේසියේ නේ කිලෝවක සාමාන්‍ය විකුණුම් මිල රු.	461.86	444.42		

- (i) ඉකුත් වර්ෂය හා සැසඳීමේදී කම්හල් මගින් මිලදී ගන්නා ලද අමු නේ දළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2,034,271 කින් අඩු වී තිබුණු අතර කම්හල්වල සමස්ත නිෂ්පාදිතය සියයට 20.04 කින් පහත වැටී තිබුණි. මාවරල, රයිගම්කෝරලේ හා දැරණියගල නේ කම්හල්වල නේ නිෂ්පාදනය වැඩිවී තිබුණද අනෙක් සියළුම කම්හල්වල සියයට 18 සිට සියයට 53 දක්වා වූ පරාසයක නේ නිෂ්පාදනය අඩු වී තිබුණි.
- (ii) නේ කිලෝවක නිෂ්පාදන පිරිවැය සියයට 7.61 කින් ඉහළ ගොස් තිබූ අතර ශුද්ධ විකුණුම් මිල සියයට 2.9 කින් අඩු වී තිබුණි. අරමුදලට අයත් සියළුම කම්හල්වල, නේ කිලෝවක නිෂ්පාදන පිරිවැයට වඩා ශුද්ධ විකුණුම් මිල අඩු වටිනාකමක් ගෙන තිබූ බව නිරීක්ෂණය විය.
- (iii) ඉකුත් වර්ෂ 5 හි කොළඹ නේ වෙන්දේසියේ නේ කිලෝවක සමස්ත සාමාන්‍ය මිල අරමුදලේ කම්හල් වල සාමාන්‍ය විකුණුම් මිල හා සැසඳීමේදී අඩුවීමක් නිරීක්ෂණය විය.

(ඇ) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධන වාර්තා අනුව නේ කර්මාන්තශාලාවල නේ නිෂ්පාදනය පහත පරිදි වේ.

කම්හල	ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉලක්කගත අමු තේ දළ මිලදී ගැනීම. (කිලෝ ග්‍රෑම්)	තථ්‍ය තේ දළ මිලදී ගැනීම.	ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉලක්කගත තේ නිෂ්පාදනය	තථ්‍ය තේ නිෂ්පාදනය	ප්‍රගතිය ප්‍රතිශතය
-----	-----	(කිලෝ ග්‍රෑම්)	(කිලෝ ග්‍රෑම්)	(කිලෝ ග්‍රෑම්)	-----
දෙනියාය	1,500,000	713,628	322,500	146,651	45.47
වලහන්දූව	1,500,000	683,708	322,500	141,814	43.97
මාවරල	1,110,000	267,805	238,650	55,382	23.21
ඇල්පිටිය	1,500,000	497,958	322,500	102,435	31.76
රයිගම්කෝරලය	1,950,000	1,538,794	419,250	316,688	75.54
දැරණියගල	1,500,000	1,222,146	322,500	250,966	77.82
කොත්මලේ	1,168,000	389,658	251,100	80,351	31.40
කැප්පෙට්ටිපොළ	1,800,000	965,544	392,400	206,235	52.56
පස්සර	1,650,000	948,651	363,000	209,097	57.60
මහවැලි	<u>1,800,000</u>	<u>856,455</u>	<u>387,000</u>	<u>188,064</u>	48.60
එකතුව	<u>15,478,000</u>	<u>8,084,257</u>	<u>3,341,400</u>	<u>1,697,683</u>	

සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව අමු තේ දළ කිලෝ ග්‍රෑම් 15,478,000 ක් මිලදී ගැනීමට අපේක්ෂා කළද මිලදී ගෙන තිබුණේ තේ දළ කිලෝ ග්‍රෑම් 8,084,257 ක් එනම් සියයට 52.23 කි. එබැවින් සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉලක්කගත තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 3,341,400 ක් වුවද තථ්‍ය නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 1,697,683 ක් එනම් සියයට 50.81 ක් පමණක් විය. කම්හල් වශයෙන් සැලකූ විට කාර්යසාධනය දැරණියගල හා රයිගම්කෝරලයේ කම්හල් හැර සියයට 23 සිට සියයට 58 දක්වා වූ පරාසයක පැවතුණි.

(ඇ) දේශීය තේ අලෙවි අංශය

සමාලෝචිත වර්ෂයේ දේශීය තේ අලෙවි අංශයේ රු.6,794,010 ක තේ අලෙවියක් අත්කර ගැනීමට ක්‍රියාකාරී සැලැස්ම අනුව සැලසුම් කර තිබුණද තථ්‍ය අලෙවිය රු.2,848,418 ක් වූ අතර එය ඉලක්කගත ප්‍රමාණයෙන් සියයට 42 ක් පමණක් විය.

(ඉ) පොහොර අංශය

සමාලෝචිත වර්ෂයේ ඉලක්කගත පොහොර අලෙවිය මෙට්‍රික් ටොන් 8,525 ක් වුවද තථ්‍ය අලෙවිය මෙට්‍රික් ටොන් 1,440 ක් එනම් සියයට 16.89 ක් පමණක් විය.

(ඊ) සුභසාධන අංශය

තේ ශක්ති අරමුදල මගින් පවත්වා ගෙන යනු ලබන කුඩා තේ වතු සමිති සාමාජිකයන්ගේ සුභසාධන අරමුදලින් තේ ශක්ති කම්හල්වල පවතින මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීම සඳහා 2000 සිට 2003 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රු. 118,300,000 ක ණය මුදලක් අරමුදලේ කම්හල්වලට ලබාදී තිබුණද කම්හල් විසින් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා එම ණය මුදල් පියවා නොතිබුණි. කම්හල් අංශය අඛණ්ඩව අලාභ ලැබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ණය මුදල හා රු.50,968,658 ක පොලිය ලබා ගැනීමේ අවිනිශ්චිතතාවයක් නිරීක්ෂණය විය.

- (උ) 2014 දෙසැම්බර් 31 දිනට කොටස් හිමියන් 94,425 දෙනෙකු සතුව රු.206,014,150 ක් වටිනා කොටස් හිමියන් සඳහා 2007 වර්ෂයෙන් පසුව සමාලෝචිත වර්ෂය දක්වා ලාභාංශ ගෙවා නොතිබුණි. සාමාජික කොටස් හිමියන්ගේ කොටස් ප්‍රාග්ධන වටිනාකම ඉහළ දැමීම මගින් කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථික හා සමාජ පැවැත්මේ අභිවර්ධනයට කැපවූ විශිෂ්ටතම ආයතනය බවට පත්වීම ආයතනයේ දැක්ම වුවත් ඉහත සඳහන් කරුණු අනුව එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකිවී තිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වසර 12 ක කාලයක සිට අරමුදල යටතේ ක්‍රියාත්මක මහවැලි අධිකාරියට අයත් කොත්මලේ තේ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් විධිමත් බදු ගිවිසුමකට එළඹ නොතිබුණි. එසේ වුවද 2007 ජුනි 21 දිනැති අංක අමප/07/1906/309/019 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම කම්හල හා ඊට අයත් ඉඩම හා වතු බංගලාව දීමනාකරයකින් පවරා ගැනීමට අනුමැතිය දී ඇතත් ඒ අනුව කටයුතු නොකිරීම හේතුවෙන් 2008 වර්ෂයේ සිට 2014 වර්ෂයේ අවසානය දක්වා රු. 5,084,970 ක් බදු මුදල් හා දඩ වශයෙන් ගෙවා තිබුණි.
- (ආ) අරමුදලෙහි ගිණුම් වල දක්වා තිබූ පිරිවැය රු. 8,512,921 ක් වූ කුඩා තේ වතු සමිතිවලට අයත් වාහන 09 ක අයිතිය අරමුදලට පවරාගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) කළමනාකරණයේ දුර්වල අධීක්ෂණයක් පැවතීම හේතුවෙන් බලංගොඩ කම්හල වසා දැමීමෙන් පසු ඉඩම් කොටස් 6 කට අදාළ පර්චස් 18.59 ක බිම් ප්‍රමාණයක් බාහිර පාර්ශවයක් විසින් අත්පත් කරගෙන තිබූ අතර මේ සම්බන්ධයෙන් බලංගොඩ දිසා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතුණි.
- (ඈ) ඉකුත් වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේ එකතුව රු.1,403,526ක් වූ ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු ශේෂය වූ රු.3,415,813 න් හිලව් කරගැනීමට කටයුතු නොකර වර්ෂය අවසානයට ගෙවිය යුතු ශේෂයක් ලෙස ගිණුම් ගතකර තිබුණි.

4.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අරමුදලට අයත් පොහොර ගබඩා පරිශ්‍රයේ පොහොර මිශ්‍ර කිරීම සඳහා 2006 වර්ෂයේදී රු. 2,197,447 ක් වූ පොහොර මිශ්‍රණ යන්ත්‍රයක් මිලදීගෙන තිබූ නමුත් මිශ්‍ර කිරීමේ වියදම හා ඒ සඳහා ගතවන කාලය ඉහළ මට්ටමක පැවතීම නිසා එම යන්ත්‍රය භාවිතයට ගැනීමකින් තොරව නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ආ) බලංගොඩ කම්හල වසා දැමීමෙන් පසු ගොඩනැගිලි නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් කම්හලට අයත් නිල නිවාසය හා වැසිකිළි පද්ධතිය විනාශවෙමින් තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයට වටිනාකම රු.1,350,000 ක් වූ බලංගොඩ කම්හල පිහිටි ඉඩම හා වටිනාකම රු.10,000,000 ක් වූ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ඇ) අරමුදලේ ප්‍රධාන කාර්යාලය හා සියලුම කම්හල් ඒකාබද්ධව ගිණුම් සැකසීම සඳහා වටිනාකම රු.2,435,000 ක් වූ පරිගණක මෘදුකාංග පද්ධතියක් 2010 වර්ෂයේදී මිලදී ගෙන තිබුණද, ගිණුම් සැකසීමේ කටයුතු සඳහා 2016 ජුනි 20 දින වන විටත් එය භාවිතා කර නොතිබුණි.

4.4 දෘෂ්‍ය අක්‍රමිකතා

ඇල්පිටිය තේ කර්මාන්ත ශාලාවේ රු. 1,669,613 ක් වටිනා තේ නොග හිගය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.5 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීම.

කම්හල් ගොඩනැගිලි වටිනාකම රු.62,391,999 ක් ලෙස ගිණුම්වල දක්වා තිබුණද එම ගොඩනැගිලි පිහිටි ඉඩම්වල අයිතිය පවරා ගැනීමට අරමුදල විසින් 2016 ජුනි 30 දක්වා කටයුතු කර නොතිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අරමුදලේ අනුමත කාර්ය මණ්ඩලය 90 ක් හා තථ්‍ය කාර්ය මණ්ඩලය 60 ක් වීමෙන් පුරප්පාඩු 30 ක් වූ අතර ඒ තුළ මාණ්ඩලික නිලධාරීන් 14 ක් විය. අනුමත කම්හල් කාර්ය මණ්ඩලය 199 ක් හා තථ්‍ය කම්හල් කාර්ය මණ්ඩලය 79 ක් වීමෙන් පුරප්පාඩු 120 ක් වූ අතර ඒ තුළ තාක්ෂණ නිලධාරීන් 19 ක එනම් සියයට 53 ක පුරප්පාඩු පැවතුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

2003 ජුනි 2 දිනැති අංක පීර්ඩ් / 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයෙහි 6.5.1 ඡේදය පරිදි මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කළයුතු වුවත් සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කරන ලද්දේ 2016 අප්‍රේල් 29 දිනදීය. තවද කෙටුම්පත් වාර්ෂික වාර්තාව 2016 ඔක්තෝබර් 20 දින වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

අරමුදලේ අයවැය ලේඛනයට අනුව අයවැයගත හා තථ්‍ය ආදායම් හා වියදම් අතර සියයට 39 සිට සියයට 100 දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අරමුදලේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතු විය.

- (අ) ගිණුම්කරණය
- (ආ) මූල්‍ය පාලනය
- (ඇ) කර්මාන්තශාලා මෙහෙයුම්
- (ඈ) වත්කම් උපයෝජනය
- (ඉ) වාහන පාලනය
- (ඊ) නොග පාලනය